



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක : 2477424, 2477423, 2477418
ෆැක්ස් : 2346257, 2477739
ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත් නිවේදනය

නිකුත් කළේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

දිනය 2020 ජූලි මස 24 දින

ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වර්ෂයේ ජූලි මස 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන පහසුකම යටතේ නව ණය 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක් අනුමත කරයි.

2020 වර්ෂයේ ජූලි මස 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර II සහ අදියර III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී.

ඉහත සඳහන් නව අනුමත කිරීම් සමඟ, 2020 වර්ෂයේ ජූලි මස 23 වන දින වන විට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති මුළු ණය අයදුම්පත් සංඛ්‍යාව 26,291 දක්වා ඉහළ යන ලදී. එසේම, 2020 වර්ෂයේ ජූලි මස 23 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද මුළු ණය ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් මිලියන 72,079 දක්වා ඉහළ ගොස් තිබේ. පහත වගුව 1 හි දක්වා ඇති පරිදි 2020 වර්ෂයේ ජූලි මස 23 වන දින වන විට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින ප්‍රතිලාභීන් 18,007ක් අතරේ රුපියල් මිලියන 45,777ක් මුදා හැර ඇත.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා නව පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියළු ව්‍යාපාර සඳහා, වාර්ෂිකව 4%ක පොලී අනුපාතයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව මෙම පහසුකම අදියර තුනක් යටතේ හඳුන්වා දී ඇත.

ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ප්‍රතිමූල්‍ය පහසුකම් සපයනු ලබයි. ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ, මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඇප සුරැකුම් වලට අදාළව සියයට 1ක පොලී අනුපාතිකයකට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ප්‍රතිමූල්‍ය පහසුකම ලබාදෙනු ලබයි.

ණය යෝජනා ක්‍රමයෙහි තුන්වන අදියර යටතේ, ව්‍යාපාර සහ/හෝ පුද්ගලයන්ට ණය ලබාදීම සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ඔවුන්ගේම අරමුදල් භාවිතා කළ යුතු අතර, සහභාගීත්ව මූල්‍ය ආයතනයන් වෙත ඇතිවන ණය අවදානම සහ අරමුදල් පිරිවැය පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදී ඇති ණය සඳහා සියයට 50 සිට සියයට 80 දක්වා ණය ඇපකරයක් සහ සියයට 5ක වාර්ෂික පොලී සහනාධාරයක් ලබාදෙනු ලබයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ඉහත ණය යෝජනා ක්‍රමය යටතේ තම ණය අයදුම්පත් 2020 අගෝස්තු මස 31 දිනට පෙර අදාළ බැංකුවලට භාරදිය හැකිය.

වගුව 1
“සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද්ධිය සහන” යෝජනා ක්‍රමය
2020.07.23 දින වන විට කාර්යසාධනය

බැංකුව	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි කරන ලද මුළු ණය		සහභාගීත්ව මූල්‍ය ආයතන මගින් මුදා හරින ලද මුළු ණය	
	ප්‍රමාණය	වටිනාකම (රු. මිලියන)	ප්‍රමාණය	වටිනාකම (රු. මිලියන)
කොමර්ෂල් බැංකුව	3,958	17,186	3,557	14,760
ලංකා බැංකුව	4,065	10,331	3,090	7,179
හැටන් නැෂනල් බැංකුව	2,463	9,819	909	3,801
මහජන බැංකුව	5,367	8,252	3,980	5,070
සම්පත් බැංකුව	1,771	6,037	1,437	4,819
සෙලාන් බැංකුව	1,363	5,852	534	2,108
නැෂනල් ඩිවෙලොප්මන්ට් බැංකුව	955	5,328	529	1,963
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	4,209	2,283	2,500	1,132
ඩී එෆ් සී බැංකුව	654	1,585	529	1,148
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව	184	1,413	154	1,127
සණස සංවර්ධන බැංකුව	802	826	477	468
පැන් ඒෂියා බැංකුව	216	625	108	221
අමානා බැංකුව	69	615	65	564
යූනියන් බැංකුව	72	582	38	298
ද හොංකොං ඇන්ඩ් ෂැන්හයි බැංකුව	17	363	16	353
ඩොයිෂ් බැංකුව	6	140	6	140
ඉන්දියන් බැංකුව	14	137	13	136
එම් සී බී	9	116	4	79
කාහිල්ස් බැංකුව	10	94	7	72
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව	24	92	21	89
සීටී බැංකුව	4	88	4	88
ඉන්දියානු රාජ්‍ය බැංකුව (එස්.බී.අයි.)	5	79	-	-
ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව	4	64	3	39
පබ්ලික් බැංකුව	13	56	13	55
ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව	5	34	4	28
ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව	29	30	7	13
ඉන්දියන් ඕවර්සීස් බැංකුව	2	27	2	27
හබිබි බැංකුව	1	25	-	-
එකතුව	26,291	72,079	18,007	45,777